

විෂය - ප්‍රායෝගික තාක්ෂණ කුසලතා

ශ්‍රේණිය - 8

මාසය - නොවැම්බර්

සතිය - 16

ක්‍රියාකාරකම් අංකය - 16

සැකසුම - ඩී.ආර්.මහේෂිකා ගල්වත්ත, කලාප අධ්‍යාපන කාර්යාලය, ඇම්ලිපිටිය

4. ව්‍යාපාර

4.3 භාණ්ඩයක මිල ගණනය කරමු.

ශිෂ්‍ය කාර්යය

- ✓ ඔබගේ කියවීම් පොතෙහි පිටු අංක 122 හොඳින් කියවා තේරුම්ගන්න.
- ✓ අමාරු/අපහසු පාඩම් කොටස් වැඩිහිටියෙකු/ ගුරුවරයෙකු ගෙන් විමසා අවබෝධ කරගන්න.
- ✓ මෙහි පහත දක්වා ඇති මාර්ගගත හෝ මුද්‍රිත ඉගෙනුම් ආධාරක මගින් පාඩමට අදාළ ඉගැන්වීම්, පාඩම් ලබාගෙන ඉගෙනගන්න.
- ✓ ක්‍රියාකාරකම් සිදුකිරීමේදී ඔබට එන ගැටළු ඔබේ යහළුවන්, වැඩිහිටියන් හා ගුරුවරුන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාගන්න.

මෙම පාඩම තුළින් ලබාගත හැකි ඉගෙනුම්ප්ල

- ✓ භාණ්ඩයක සෘජු හා වක්‍ර පිරිවැය වෙන වෙනම හඳුනාගනිමින් පෙළගස්වයි.
- ✓ භාණ්ඩයේ මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරයි.
- ✓ ලාභාන්තිකයක් සහිතව මිල තීරණය කරයි.

ඇගයීම්/ තක්සේරුකරණ ක්‍රමවේදය හා ආකෘතිය

1. අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු ඔබ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි සිතන්න. එම ස්වයං රැකියාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ 10කට සෘජු හා වක්‍ර පිරිවැය ගණනය කිරීමේ ලේඛනයක් පහත ආකෘතියට අනුව සකස් කරන්න.

සෘජු පිරිවැය	රුපියල්	රුපියල්
අමුද්‍රව්‍ය වියදම්		
ශ්‍රම වියදම්		
වක්‍ර පිරිවැය		
.....		
.....		
.....		

ඉහත ලේඛනය ඇසුරින්,

- i. මුලු නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න.
- ii. ඒකක නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න.
- iii. භාණ්ඩයේ මිල තීරණය කරන්න. (ලාභ ප්‍රතිශතය තීරණය කර)